



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,810 — FRIDAY, JUNE 24, 1955

(Published by Authority)

PART IV — LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Posts—Vacant	497	Statements of Revenue and Expenditure .. .	509
Examinations, Results of Examinations, &c. ..	—	Budgets	509
Local Government Notifications ..	499	Sale of Properties	510
By-laws ..	501	Road Committee Notices ..	—
Notices under the Local Authorities Elections Ordinance ..	505	Miscellaneous Notices	510

PART V published with this Issue contains List of Applications for Public Carriers' Permits for use of Lorries for fee or reward, &c.

PART VI published with this Issue contains List of Jurors and Assessors

Posts — Vacant

GENERAL CONDITIONS APPLICABLE TO APPOINTMENTS TO POSTS IN THE LOCAL GOVERNMENT SERVICE ADVERTISED IN PART IV OF THE "CEYLON GOVERNMENT GAZETTE"

1. *Allowances.*—Unless otherwise stated, Rent Allowance, temporary Cost of Living Allowance and temporary Special Living Allowance are payable according to Government Rates and Conditions.

2. *Conditions of Service.*—Appointments will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, as amended by the Local Government Service (Transitional Provisions) Ordinance, No. 5 of 1946, any further amendments of Ordinance No. 43 of 1945, and the Regulations made thereunder, and other conditions of service as laid down by the Commission from time to time.

3. *Terms of Engagement.*—The posts specified in the schedule published in Part IV of the *Ceylon Government Gazette* No. 10,432 of August 8, 1952, and other posts added thereto from time to time while held by members of the Local Government Service other than females are pensionable under the Local Government Service Pension Scheme Regulations, 1952

(a) The pension rights of officers serving under Government will be conserved if released under Section 21 of the Government Minutes on Pensions, and transferred to pensionable posts in the Local Government Service.

(b) In the case of employees of Local Authorities who hold pensionable posts under the Pension

By-laws or Rules of the Local Authorities, the payment of their pension on ultimate retirement will be governed by the Pension By-laws or Rules of the Local Authority in whose employ they were on the date immediately preceding the date of their transfer to the Local Government Service, in terms of Section 48 of the Local Government Service Ordinance, No. 43 of 1945, as amended by the Local Government Service (Amendment) Act, No. 8 of 1949.

(c) All appointees to pensionable posts other than females, officers above the age of 55 and officers who were holding pensionable posts in Government Service on the date immediately prior to their appointment to the Local Government Service, are required to contribute 4 per cent. of their salary to the Local Government Service Widows' and Orphans' Pension Fund established under the Local Government Service Widows' and Orphans' Pension Fund Regulations, 1952, published in the *Government Gazette Extraordinary* No. 10,429 of July 30, 1952. The Local Authority will contribute 3 per cent. of salary.

(d) Appointees may be required to furnish security either in cash or by Fidelity Guarantee Bond through a Guarantee Association approved by the Local Government Service Commission in a sum which may be decided upon by the Local Authority.

(e) Appointees not holding scheduled posts in the Local Government Service or permanent posts in the Public Service will be required to pass a medical examination by a duly qualified medical practitioner as to their physical fitness to serve in any part of the Island.

(f) The appointment will generally be on probation or subject to confirmation after a period of one year unless otherwise specified

4 *Qualifications required.*—Every applicant must furnish satisfactory proof that he is a Ceylonese. The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as a citizen of Ceylon by descent or by registration.

5. *War Service Concession.*—Provided they are qualified in all other respects, ex-Servicemen of Her Majesty's Fighting Forces and full-time members of the Auxiliary Fire, Air Raid Precautions and Civil Defence Services (excluding those who had left these Services of their own accord) will be allowed to deduct periods of such service (commencing from September 3, 1939, at the earliest and up to December 31, 1949, at the latest) from their ages for purposes of eligibility alone, provided that they joined the Forces before August 15, 1945, and that such service was satisfactory and continuous.

6. *Age Concession.*—Members of the Local Government Service are eligible to apply irrespective of age for posts advertised in the Local Government Service.

7. *Other Requirements.*—(i) Applications from those in a Local Body should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority in which they are serving.

(ii) Applications from officers in the Government Service should be forwarded through the Heads of their respective Departments. In the case of applications from officers holding permanent posts in the Government Service, the Head of the Department concerned should, when forwarding the application, state whether or not he is prepared to release the applicant if selected.

(iii) Candidates may be required to present themselves for interview or test at an appointed time and place. No travelling or other expenses will be paid in this connection.

(iv) Any person who desires to recommend a candidate may do so by giving a testimonial. Any form of direct or indirect canvassing or attempt to influence the selection of candidates will disqualify such candidates.

(v) Any statement in the application which is found to be incorrect will render the applicant liable to disqualification if the inaccuracy is discovered before the selection and to dismissal after the selection.

(vi) Applications not conforming in every respect with the requirements of this advertisement will be rejected.

(vii) Applications should be made substantially in the form appended below and should be addressed to the Chairman, Local Government Service Commission, and NOT personally to him.

(viii) Applications received in this office after the closing date will not ordinarily be entertained.

Form of Application to be used unless otherwise stated

LOCAL GOVERNMENT SERVICE

Application for the post of _____

1. Reference to the advertisement _____.
2. Full name : _____.
(In block capitals.)
Nationality : _____.
(State whether Ceylonese or not as per definition in condition 4 above)
3. Full postal address : _____
4. Date and place of birth of applicant . _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English : _____.
(b) Sinhalese/Tamil : _____.
8. Where educated and date of leaving school : _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service : _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service : _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held : _____.
(ii) Present salary and scale of salary : _____.
(iii) Record of employment in Local Bodies : _____.
(d) If an ex-Serviceman, particulars of Unit, rank and dates of joining and discharge : _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c) : _____
12. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____.
13. Salary expected, if selected : _____.
14. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : _____.
15. Whether served in the Local Government Service, and if so, whether the services were terminated at any time : _____.
16. Whether convicted of any criminal offence in a Court of Law; if so, give date, number of case and nature of the offence : _____
17. Whether free from debt or pecuniary embarrassment : _____
18. Certificates of residence from Chief Headman, D. R. O., J. P., or Minister of Religion, where necessary : _____.

Date : _____ . Signature of Applicant.

LOCAL GOVERNMENT SERVICE**Post of Lorry Driver, Urban Council,
Nawalapitiya**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2 *Salary Scale*—Rs 996 per annum rising by annual increments of Rs 42 to Rs 1,500 per annum

3 *Qualifications required*—(a) *Age* Not more than 45 years of age on July 11, 1955 Applicants should produce their birth certificates if called for an interview No affidavits in proof of age will be accepted.

(b) Applicants should possess a Certificate of Competence from the Commissioner of Motor Traffic to drive motor lorries and have a good record Only lorry drivers with 7 years' experience from the date the licence to drive lorries is obtained from the Commissioner of Motor Traffic, need apply. Copies of certificates in proof of not less than 7 years' experience after obtaining licence to drive motor lorries must be attached.

4 Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority, irrespective of age, provided they are otherwise qualified for the post

5. Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV of this *Gazette*.

6. Applications should be made substantially in the form appended to the general conditions applicable to appointments and should reach me not later than July 11, 1955. In the form referred to, the following should be substituted for item 16:

"16. Give full particulars of—

- (a) Date of obtaining licence to drive motor lorries
- (b) No. of Licence :
- (c) Number of years of lorry driving experience after obtaining the licence, giving details of employment as a Lorry driver and annexing copies of certificates in proof thereof :
- (d) Statement of endorsements on licence and their nature
- (e) Whether possessing a knowledge of lorry mechanism and repairs :

7 All applications will be acknowledged and any applicant who does not receive an acknowledgment within three days of the closing date should, at once, notify the Secretary, Local Government Service Commission Failure to comply with this provision will deprive the applicant of any claim to consideration

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.
P O. Box 530,
Colombo, June 20, 1955

LOCAL GOVERNMENT SERVICE**Post of Linesman's Mate, Town Council,
Chavakachcheri**

APPLICATIONS are invited for the above post

2. *Salary Scale*.—Rs. 444—12—660 per annum.

3. *Qualifications required*—(a) *Age* Not less than 20 years nor more than 40 years of age on July 8, 1955.

(b) Applicants should be able to read and write either Sinhalese, Tamil or English and also

possess at least 3 years' experience on distribution work Preference will be given to those who have worked in Town Lighting Schemes:

4 Applications will be considered from Lines labourers in Local Authorities, irrespective of age, provided they are otherwise qualified.

5. Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV of this *Gazette*.

6 Applications should be made substantially in the form appended to the general conditions applicable to appointments and should reach the Chairman, Town Council, not later than July 8, 1955.

K. RAMANATHAN,
Chairman.

Town Council Office,
Chavakachcheri, June 17, 1955.

LOCAL GOVERNMENT SERVICE**Post of Peon, Village Committee, Maho
(Kurunegala District)**

APPLICATIONS are invited for the above post.

2. *Salary Scale*—Rs. 420—12—540 per annum, This salary scale is subject to revision and revised salary scale will apply from the date of the officer's appointment

3. *Qualifications required*.—

- (a) *Age* : Not less than 20 years nor more than 30 years of age on July 6, 1955.
- (b) Applicants should have passed the 5th Standard in Sinhalese and the 3rd standard in English.

4 Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV of this *Gazette*.

5. Applications should be made substantially in the form appended to the general conditions applicable to appointments and should reach the Chairman, V. C., Maho, not later than July 6, 1955.

V. C. Office,
Maho, June 16, 1955. D. B. DASANAYAKA,
Chairman.

Local Government Notifications

L D—B 138/30—L. G. D—BA. 880.

**THE MUNICIPAL COUNCILS ORDINANCE,
No. 29 OF 1947**

ORDER made by the Governor-General under section 164 (2) of the Municipal Councils Ordinance, No 29 of 1947, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,828 of February 5, 1948.

By His Excellency's command,
N. W. ATUKORALA,
Secretary to the Governor-General.
Colombo, June 6, 1955.

Order

The jurisdiction of Municipal Magistrates is hereby extended to offences under section 55 of the Medical Ordinance (Chapter 90).

L. D.—B 25/34/L. G. D.—GC 51/1A

**THE CEMETERIES AND BURIALS
ORDINANCE****Order under section 5**

ORDER made by the Minister of Local Government by virtue of the powers vested in him by section 5 (1) of the Cemeteries and Burials Ordinance (Chapter 181), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

C. W. W KANNANGARA,
Minister of Local Government.

Colombo, June 11, 1955

ORDER

1. A general cemetery on the land described in Schedule A hereto is hereby established for the burial or cremation of the dead within the limits specified and defined in Schedule B hereto.

2 The general cemetery established under paragraph 1 of this Order shall be wholly exempt from the operation of sections 10, 15, 16 and 23 of the Cemeteries and Burials Ordinance (Chapter 181).

SCHEDULE A

All that area of land called Kahatagahakumbura Pillewa *alias* Bandarakumbura Pillewa in extent A0. R1 P20. situated in the village of Koradoluwa in Udapola Oota Korale West, Dambadeni Hatpattuwa, Kurunegala District, North-Western Province, and more particularly described in Plan No. 1128 dated July 1, 1954, made by Mr. N. R. Outschoorn, Licensed Surveyor of Kurunegala, as a portion of lot 2 in Plan No. 5084 made by Mr. G. A. de Silva, Licensed Surveyor, and bounded as follows:—

North—by garden of Mrs. Jayasundara and land of Ausadahamy, Vel Vidana.

East—by land of Dingiri Banda.

South—by land of Punchi Rala, and

West—by the remaining portion of the said lot 2 in Plan No. 5084.

SCHEDULE B

The villages of Koradoluwa and Wewala in the Polgahawela village area in the Kurunegala District

L.D., B 69/41—L. G. D.—GD 2/34.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY virtue of the powers vested in me by sub-section (1) of section 45 of the Village Communities Ordinance (Chapter 198), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do by this notification authorize the Village Committee of the Nilaveli village area in the Trincomalee district to impose and levy in that village area a land tax under that section.

C. W. W KANNANGARA,
Minister of Local Government.

Colombo, June 10, 1955.

L. G. D.—BB 1328

**THE GAMPOLA URBAN COUNCIL
Local Authorities (Standard By-laws) Act,
No. 6 of 1952**

THE following resolution passed by the Urban Council of Gampola under section 3 of the Local Authorities (Standard By-laws) Act, No 6 of 1952, is published in terms of that section.

RESOLUTION

The Urban Council of Gampola under sub-section (1) of section 3 of the Local Authorities (Standard By-laws) Act, No 6 of 1952, hereby resolves, with effect from the date on which this resolution is published in the *Gazette*, to adopt Part XVII of the Standard By-laws framed by the Minister of Local Government, and approved by resolution passed by the Senate and the House of Representatives, notice of which was published in *Gazette* No 10,657 of March 26, 1954

Urban Council,
Gampola, May 18, 1955.

R S PELPOLA,
Chairman.

**LOCAL AUTHORITIES (STANDARD BY-
LAWS) ACT, No. 6 OF 1952**

THE following resolution passed by the Village Committee of Kandapahala (U. D.) village area in Kandy District, under section 3 of the Local Authorities (Standard By-laws) Act, No 6 of 1952, is published in terms of that section

Resolution

The Village Committee of Kandapahala (U. D.) village area under sub-section (1) of section 3 of the Local Authorities (Standard By-laws) Act, No 6 of 1952, hereby resolves, with effect from the date on which this resolution is published in the *Gazette*, to adopt parts I to XXXVII of the Standard By-laws framed by the Minister of Local Government, and approved by resolution passed by the Senate and the House of Representatives, notice of which was published in the *Gazette* No 10,560 of August 7, 1953.

Y M HEEN BANDA,
Chairman, Village Committee,
Kandapahala (U D)

V C. Office,
Weragantota, May 12, 1955

**LOCAL AUTHORITIES (STANDARD
BY-LAWS) ACT No. 6 OF 1952**

THE following resolution passed by the Village Committee of Bmtenna South village area in the Batticaloa district, under section 3 of the Local Authorities (Standard By-laws) Act, No 6 of 1952, is published in terms of that section.

Resolution

The Village Committee of Bmtenna South under sub-section (1) of section 3 of the Local Authorities (Standard By-laws) Act, No 6 of 1952, hereby resolves, with effect from the date on which this resolution is published in the *Gazette*, to adopt Parts I to XXXVII of the Standard By-laws framed by the Minister of Local Government and approved by resolution passed by the Senate and the House of Representatives, notice of which was published in the *Gazette* No 10,560 of August 7, 1953.

G L. W DANIEL SILVA,
Chairman, V C,
Bmtenna South Village Area.

April 20, 1955.

By-laws

L D B.—87/49/L. G D.—GC. 14/6

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Balalla village area in the Kurunegala District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,775 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, June 11, 1955.

By-law

OFFENSIVE AND DANGEROUS TRADES

1. (a) The following trades shall be deemed to be offensive trades:—

Storing of cured or dry fish
Storing of perishable articles of food and provisions for the purpose of sale by wholesale
Manufacture of compost or artificial manure
Manufacture of vinegar
Manufacture of soap
Keeping of a tannery
Curing of arecanut
Boiling of blood or offal
Storing of hides
Storing of bones
Icing of fish
Curing of planks
Smoking and manufacture of sheet or crepe rubber
Storing of artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags
Manufacture of koda
Curing of tobacco
Manufacture of cigars, cigarettes or beedies
Manufacture of treacle
Keeping of a toddy-collecting station

(b) The following trades shall be deemed to be dangerous trades:—

Manufacture of copra
Quarrying of cabook, gravel or metal
Storing of copra
Storing of straw
Manufacture of desiccated coconut
Curing or storing of plumbago
Digging for coral stones by opening a pit
Manufacture of coconut oil by machinery
Manufacture of coconut oil by chekku
Manufacture or storing of fibre
Storing of cotton wool
Keeping of a timber depot
Keeping of a kerosene oil depot
Manufacture of jewellery
Keeping of a smithy
Keeping of a printing press
Keeping of a rice mill

(c) The following trades shall be deemed to be dangerous and offensive trades:—

Dyeing of fibre
Keeping of a brick or tile kiln
Charging of batteries
Burning, storing, curing or rending of lime.

L D—B. 83/48.—L. G. D—GE 14/31

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Mapitigama village area in the Colombo District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.
Colombo, June 11, 1955.

By-law

1. (1) The following trades shall be deemed to be dangerous trades:—

Manufacture of copra
Quarrying of cabook, gravel or metal
Storing of copra
Storing of straw
Manufacture of desiccated coconut
Curing or storing of plumbago
Manufacture of coconut oil by machinery
Manufacture of coconut oil by chekku
Manufacture of citronella oil
Manufacture or storing of fibre
Manufacture of cinnamon oil
Storing of cotton wool
Keeping of a timber depot
Manufacture of jewellery
Keeping of a smithy
Keeping of a kerosene oil depot
Keeping of a printing press
Keeping of a tea factory
Keeping of a smithy in which oxygen is used
Keeping of a rice mill
Manufacture of aerated waters

(2) The following trades shall be deemed to be offensive trades:—

Storing of cured or dry fish
Storing of perishable articles of food and provisions for the purpose of sale by wholesale
Manufacture of compost or artificial manure
Manufacture of vinegar
Manufacture of soap
Keeping of a tannery
Curing of arecanuts
Boiling of blood or offal
Storing of hides
Storing of bones
Icing of fish
Curing of planks
Smoking or manufacture of rubber sheets or crepe
Storing of artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags
Manufacture of koda
Curing of tobacco
Manufacture of cigars
Manufacture of treacle
Keeping of a toddy-collecting station
Manufacture of beedies
Keeping of a kraal for soaking coconut husks

(3) The following trades shall be deemed to be dangerous and offensive trades:—

Dyeing of fibre
Manufacture of bricks or tiles
Charging of batteries
Burning, storing, curing or rending of lime

L. D.—B. 78/52.—GD. 14/30.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Manmunai South-West village area in the Batticaloa District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, June 16, 1955.

By-laws

1. (1) The following trades shall be deemed to be offensive trades :—

Storing of cured or dry fish
Storing of perishable articles of food for the purpose of sale by wholesale
Manufacture of compost or artificial manure
Manufacture of vinegar
Keeping of a tannery
Manufacture of soap
Curing of arecanuts
Boiling of blood or offal
Storing of hides
Storing of bones
Icing of fish
Curing of planks
Storing of artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags
Manufacture of koda
Curing of tobacco
Manufacture of cigars
Manufacture of beedies
Manufacture of copra
Storing of straw
Manufacture of jewellery
Manufacture of treacle.

(2) The following trades shall be deemed to be dangerous trades :—

Manufacture of aerated waters
Quarrying of cabook, gravel or metal
Manufacture of desiccated coconut
Manufacture or storing of fibre
Storing of cotton wool
Keeping of a smithy
Keeping of a timber depot
Keeping of a kerosene oil depot
Keeping of a printing press
Keeping of a rice mill
Extracting of oil by apparatus.

(3) The following trades shall be deemed to be dangerous and offensive trades :—

Dyeing of fibre
Burning of bricks or tiles
Charging of batteries
Burning, storing, curing or rending of lime.

2. The area within a circle having a radius of one mile from any village market is hereby declared to be the market area for that village market.

3. A fee at the following rates shall be levied and paid for the use or occupation of any space in any village market :—

Cents

For each square yard of floor space in the fish market	.. 25 per day
For each square yard of floor space in the vegetable market	.. 15 per day

L. D.—B. 29/47/L. G. D.—GA 14/11.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Hewawissa Korale village area in Pathahewaheta in the Kandy District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.
Colombo, June 16, 1955.

By-laws

OFFENSIVE AND DANGEROUS TRADES

1. (1) The following trades shall be deemed to be dangerous trades :—

Manufacture of copra
Storing of copra
Keeping of a kerosene oil depot
Manufacture of jewellery
Keeping of a printing press
Keeping of a tea factory
Keeping of a smithy in which oxygen is used
Keeping of a rice mill.

(2) The following trades shall be deemed to be offensive trades :—

Storing of cured or dry fish
Storing of perishable articles of food and provisions for the purpose of sale by wholesale
Manufacture of compost or artificial manure
Manufacture of soap
Storing of artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags
Curing of tobacco
Manufacture of cigars
Keeping of a toddy-collecting station
Manufacture of beedies.

(3) The following trades shall be deemed to be dangerous and offensive trades :—

Burning of bricks or tiles
Charging of batteries
Burning, storing, curing or rending of lime.

CONSTRUCTION OF BUILDINGS

2. No person shall erect within the village area any new building, boundary wall, or gateway, or dig a pit, within a distance of—

- fifteen feet from the centre of any village cart road : or.
- fifteen feet from the centre of any village path which has been notified by the Committee as a path which in course of time is to be converted into a village cart road ; or
- six feet from the centre of any village path other than a path referred to in sub-paragraph (b) of this by-law.

3. No person shall erect any building, boundary wall, or gateway, or dig a pit along any cart road or path referred to in by-law 2, without giving at least thirty days' previous notice thereof in writing to the Chairman.

CONSERVANCY AND SCAVENGING

4. The Standard By-laws adopted by the Committee by resolution published in *Gazette* No. 10,637 of February 5, 1954, is hereby amended

in by-law 1 of Part VI thereof, by the substitution for the words "provide a pail latrine", of the words "provide a pail latrine, water-seal latrine or pit latrine."

5. In these by-laws—

"Chairman" means the Chairman of the Committee;

"Committee" means the Village Committee of the village area; and

"village area" means the Hewawissa Korale village area in Pathahewaheta in the Kandy District.

L. D.—B. 10/48/L. G. D.—GA 14/27/3.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Udispattu South village area in Uda Dumbara in the Kandy District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,

Ministry of Local Government.

Colombo, June 16, 1955.

By-law

1. (1) The following trades shall be deemed to be offensive trades:—

Storing of cured or dry fish
Storing of perishable articles of food and provisions for the purpose of sale by wholesale
Manufacture of cigars, cigarettes or beedies
Keeping of a toddy-collecting station.

(2) The following trades shall be deemed to be dangerous trades:—

Quarrying of cabook, gravel or metal
Storing of straw
Keeping of a kerosene oil depot
Manufacture of jewellery
Keeping of a smithy
Keeping of a timber depot
Keeping of a tea factory
Keeping of a rice mill.

(3) The following shall be deemed to be dangerous and offensive trades:—

Keeping of a brick or tile kiln
Burning, storing, curing or rending of lime

L. D.—B 47/49/L. G. D.—GA 14/75.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Buttala village area in the Badulla District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,

Ministry of Local Government.

Colombo, June 16, 1955.

By-law

OFFENSIVE AND DANGEROUS TRADES

1. (1) The following trades shall be deemed to be dangerous trades:—

Quarrying of cabook, gravel or metal
Extracting of oil by use of machinery
Manufacture of aerated waters
Curing or storing of plumbago
Storing of straw or cotton wool
Keeping of a timber or firewood depot
Keeping of a carpentry shed or curing of timber
Keeping of a kerosene oil depot
Keeping of a printing press
Keeping of a smithy
Manufacture of jewellery
Keeping of a rice mill

(2) The following trades shall be deemed to be offensive trades:—

Storing of perishable articles of food for the purpose of sale by wholesale
Storing of hides
Storing of bones
Curing of arecanuts
Curing of coconuts
Manufacture or smoking of rubber sheets or crepe rubber
Keeping a place for repairing bicycles
Storing of cured or dry fish
Keeping of a toddy-collecting station
Curing or drying of tobacco
Manufacture of cigars, cigarettes or beedies
Manufacture of treacle.

(3) The following trades shall be deemed to be offensive and dangerous trades:—

Burning of bricks or tiles
Charging of batteries
Burning, storing, curing and rending of lime.

L. D.—B 46/49—L. G. D.—GE 14/32/4.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Alutgama village area in the Colombo District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,

Ministry of Local Government.

Colombo, June 16, 1955.

By-laws

OFFICERS

1. The Chairman may authorise in writing any officer or other person to collect all taxes or fees due to the Committee and to issue printed receipts bearing the facsimile of the Chairman's signature and the seal of the Committee.

2 No person shall obstruct—

(a) the Chairman or any other officer of the Committee in the exercise, performance or discharge of any power, duty or function, conferred on, or imposed upon or assigned to such Chairman or officer by, or under, any of the provisions of the Ordinance or of any by-laws made thereunder; or

- (b) any servant or labourer employed by, or on behalf of, the Committee in the performance of any duty lawfully imposed upon him by the Chairman or any other officer of the Committee.

TAX ON VEHICLES AND ANIMALS

3. (1) For the purposes of the tax on vehicles and animals levied under section 47 of the Ordinance, every person who has in his possession, custody or control any vehicle or animal liable to such tax shall furnish to the Chairman, a schedule of particulars substantially in the form specified in Schedule A hereto, which may be obtained from the office of the Committee.

(2) The schedule shall be filled up and sent to the Chairman on or before _____, 1955, in respect of the year 1955, by the person liable to pay the tax under section 47 of the Ordinance, and no such schedule shall be required from such person in respect of any subsequent year during which such person is in possession, custody or control of such vehicle or animal.

4. Subject to the provisions of section 47 (2) of the Ordinance, every person who has furnished the schedule referred to in by-law 3 shall, without further notice be liable—

- (a) for the year 1955, in respect of the vehicle and animals specified in the schedule, to pay the tax on or before the _____ of that year, and
- (b) for every subsequent year in respect of such vehicles and animals specified in that schedule as remain in his possession, custody or control for more than thirty days in such subsequent year, to pay the tax on or before the thirty-first day of March of that year.

5. If any person after having furnished the schedule referred to in by-law 3, acquires, keeps or uses any vehicle or animal not mentioned in such schedule, which is liable to the tax under the Ordinance, or if any person who has not furnished any schedule under by-law 3 for the first time, acquires, keeps or uses any vehicle or animal liable to such tax such person shall, within one month from the date on which he acquires, commences to keep, or use any such vehicle or animal, send a written notice to the Chairman stating the fact of such acquisition, keeping or use, and further furnish a written statement of particulars, substantially in the Form set out in Schedule A hereto.

6. Subject to the provisions of section 47 (2) of the Ordinance, every person who has furnished the written statement referred to in by-law 5, shall be liable to pay the tax, in respect of the year in which such statement is furnished and in respect of every subsequent year, for the vehicles and animals specified in the statement which are in his possession, custody or control, within such time as may be notified to him in that behalf by the Chairman.

7. (1) Every person, who, after having furnished the schedule referred to in by-law 3, or the written statement referred to in by-law 5, claims to be exempt under section 47 (3) of the Ordinance, from the liability to pay the tax in respect of any vehicle or animal which is entered or referred to in such schedule or statement, shall forthwith give notice in writing to the Chairman of his claim for such exemption, specifying the grounds on which such claim is made

(2) Every person, who, after having furnished the schedule referred to in by-law 3 or the written statement referred to in by-law 5, ceases to possess, keep or use any vehicle or animal, shall

forthwith give notice in writing to the Chairman that he has ceased to possess, keep or use such vehicle or animal.

8. On payment of the tax by any person, the Chairman shall issue to that person in respect of every vehicle for which such tax is paid, a metal plate with such of the distinguishing letters for vehicles specified in Schedule B hereto as are appropriate to that vehicle, and with figures denoting the year for which the plate is issued and the corresponding number in the register of vehicles. Where any such plate becomes indistinct or defaced by use or otherwise, the owner shall return it to the Chairman and shall be entitled on payment of fifty cents to receive a fresh plate. The Chairman may, on his being satisfied by affidavit or otherwise that any such plate has been lost or stolen, issue to the owner thereof a fresh plate on the application of the owner and on payment by such owner of sixty cents.

9. The owner or person in charge of every vehicle shall affix the plate issued in respect of that vehicle under by-law 8 on a conspicuous part of that vehicle.

10. It shall be lawful for the Chairman or Revenue Overseer or any Police Officer or any other officer authorised by the Chairman in writing to stop and detain any vehicle proceeding on any road or path for the purpose of inspecting the metal plate required by by-law 9 to be affixed on such vehicle, and the driver or such person in charge of such vehicle shall, on being so requested by the Chairman or Revenue Overseer or any Police Officer or any other officer authorised by the Chairman, stop the vehicle and permit the Chairman or such officer to inspect such plate.

PUBLIC NOTICES

11. No person shall deface or destroy any notice which is exhibited by order of the Committee.

12. No person shall wilfully contravene the directions set out in any notice, or remove any notice board, fence, post or barrier or other thing put up by, or under the authority of the Chairman in the execution of any work commenced under these by-laws.

CONSTRUCTION OF BUILDINGS, BOUNDARY WALLS OR FENCES

13. No person shall within the village area, erect any new building, boundary wall or gate-way within a distance of—

- (a) twenty feet from the centre of any village cart road ;
- (b) twenty feet from the centre of any village path which has been notified by the Committee as a path which, in due course, is to be converted into a village cart road ; or
- (c) seven feet from the centre of any village path other than a path referred to in paragraph (b) of this by-law.

14. No person shall within the village area, erect any new building, boundary wall or gateway along any cart road or path referred to in by-law 13, without giving at least thirty days' notice thereof in writing to the Chairman

15. In these by-laws—

“Chairman” means the Chairman of the Committee ;

“Committee” means the Village Committee of the Alutgama village area ; and

“Ordinance” means the Village Communities Ordinance (Chapter 153)

SCHEDULE A

FORM

No. _____

Ward No. _____

Village Committee of the Alutgama village area

Statement of vehicles and/or animals to be furnished in terms of the by-laws relating to the tax on vehicles and animals

Name of Owner _____

Village and Address _____

Particulars of Vehicles and/or Animals	* Number in words	Remarks (if bicycle, state maker's number and kind)
Carriages of whatever description other than a cart, hackery or jinricksha		
Double bullock carts or hackeries		
Single bullock carts or hackeries		
Jinrickshas		
Hand carts		
Bicycles		
Elephants		
Horses		
Mules		
Donkeys		

I certify that, to the best of my knowledge, the above statement is true

Date: _____

Signature of owner/*possessor

* Delete whichever is unnecessary.

SCHEDULE B

For every carriage of whatever description other than a cart, hackery or jinricksha ..	V C. A. C.
For every double bullock cart or hackery ..	V C. A. D.
For every single bullock cart or hackery ..	V. C. A. S.
For every jinricksha ..	V. C. A. R.
For every hand cart ..	V. C. A. H.
For every bicycle ..	V. C. A. B.

Notices under the Local Authorities Elections Ordinance

VILLAGE COMMITTEE GENERAL ELECTIONS, 1955

IT is hereby notified under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Acts, No. 5 of 1949 and No. 25 of 1953, that the candidates whose names appear in the schedule below have been elected to represent the wards of Local Authorities shown against their names.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, June 21, 1955.

Schedule

KALUTARA DISTRICT

PAYAGAL AND MAGGON BADDAS VILLAGE COMMITTEE

Ward No.	Name of Candidate.
1	Wijegunawardena Pallekankanage Don James
2	Fernando, Ilekkuttige Anthony Benjamin

Ward No.

Name of Candidate

4	Kaluwadewage Garvin Fernando
6	Koralage Don Edwin Piyadasa
7	Perera, Thuseperera Liyanaralalage Pantalion
8	Fernando, Hembatantrige Ellogin
9	Fernando, Hembatantrige Solomon
10	Liyanarachchige Don Dursun Ariyasena
11	Abeygunawardena Pahalage Alfred
12	De Silva, Jayasinghe Kankanage Eanias
13	Dandeniya Don Saneris de Alwis Dharmasena
14	Undatiyawalage Pelis
16	Fernando, Diyalthonige Pius
17	Ahammadu Yunoos Lebbe Moham-madu Mansoor
18	Fernando, Tambinaidelage Andrew

KANDY DISTRICT

PASBAGE (U B.) VILLAGE COMMITTEE

1	Hurigodage John Singho
2	Illankoon Mudiyansele Dingiribanda Illankoon
3	Ulpen Aluthgedera Punchi Appuhamy
5	Menikrama Gedera Abeysingha
6	Bodadeniya Rantilakagedera Charlie
7	Gunatileke, Hetti Ratnayake Mudiyansele
8	Kanagasabai Supramaniam
9	Ganihi Aratchillage Heen Appuhamy
10	Hewasinghe Jamis
11	Horatalpedigedera Sarana

MATALE DISTRICT

INAMALUWA KORALE VILLAGE COMMITTEE

1	A. Ausadahamy
3	G. Kiri Banda
4	K. M. Dingiri Banda
5	K. Kawwa
6	K. Muthu Banda
7	M. Batta
8	G. Herathamy
12	L. Appuhamy
13	B. Dingiri Banda
14	A. Dingiri Banda
15	H. M. A. Tikiri Banda

UDUGODA PALLESIYAPATTU VILLAGE COMMITTEE

3	G. G. Kalu Banda
11	K. D. Juan Appu
14	W. G. Punchi Rala
16	M. Sarahadeen

UDUGODA UDASIYAPATTU VILLAGE COMMITTEE

2	Somarathna Dissanayake
3	S. B. Hulangamuwa
8	C. B. Aluwihare
11	A. G. Appu Singho

LAGGALA PALLESIYAPATTU VILLAGE COMMITTEE

1	K. G. Punchirala
3	P. G. Dingiri Banda
4	W. A. G. Bodiya
5	B. G. Kiri Banda
6	H. R. Punchi Banda
12	D. M. D. Banda
13	E. M. Dingiri Banda

Ward No.	Name of Candidate	Ward No.	Name of Candidate
LAGGALA UDASIYAPATTU VILLAGE COMMITTEE		6	Owitagadera Lekamalage Mohotti Appuhamy
1	P. Menikrala	8	Wairamugedera Sendi Naide
2	H. M. P. Mudalihamy	9	Batagollegedera Herath Mudiyanse- lage Dingiri Banda
4	E. M. Tillakaratne Banda	10	Ratnayake Mudiyanse- lage Ganethi- rala
6	D. G. Kalu Banda	11	Keerthisinghe Mudiyanse- lage Tala- gahagedera Wannakurala
7	A. M. Heen Banda	13	Basnayake Mudiyanse- lage Prema- ratne
9	B. G. Ran Banda	UDAPANE VILLAGE COMMITTEE	
MATALE UDASIYAPATTU VILLAGE COMMITTEE		1	Sattambi Mudiyanse- lage Punci Banda
1	R. M. H. A. H. Bandara	2	Agalawatte Sattambi Mudiyanse- lage Dingiri Banda Agalawatte
3	G. B. Upasaka	3	Udahentennegedera PUNCHIRALA
4	H. B. Elkaduwa	4	Uduwaka Mudiyanse- lage Ukku Banda
6	E. M. Ranaraja Banda	7	Pathiraranage Adiyas Appuhamy
8	S. M. Punci Banda	10	Perera Kirikankanamage Christian
9	G. Suwaris	11	Silva Kathakuwa Walgamage Samuel
12	P. H. K. Dharmaratne	12	Kospelawattegedera Kiri Banda
16	H. M. Mudiyanse	14	Delpitiye Mudiyanse- lage Mudiyanse, Cyril Banda Delpitiya
17	K. B. Mallawa	16	Kotagepitiye Mudiyanse- lage Ban- dara
NUWARA ELIYA DISTRICT		YATIPALATA VILLAGE COMMITTEE	
MEDAPALATA VILLAGE COMMITTEE		1	Rajakaruna Navaratne Mudiyanse- lage PUNCHIRALA
1	Weerasinghe Mudiyanse- lage Loku Banda	2	Dhanapala Mudiyanse- lage Elwatte- gedera Punci Banda
2	Galagedera Muthukuda Wickrama- singhe Mudiyanse- lage Appuhamy	3	Dhanapala Mudiyanse- lage Elwatte- gedera Dingiri Banda
3	Edirisinghe Rajapakse Hali Vidane- lage Kapuwatte Appuwa	4	Rajamantri Vidanelage Thanikara- gedera Pediris Hamy
4	Yapa Mudiyanse- lage Karandagolle- gedera Punci Banda	5	Herath Mudiyanse- lage PUNCHIRALA
5	Boragolle Navaratne Weerasinghe Mudiyanse- lage Maligatenne Padinchi Kiri Banda	6	Herath Mudiyanse- lage Kiriwanthe
6	D. A. Wettasinghe	7	Liyanagamage Samei Appuhamy
7	Mannauthum Jayasekera Mudiyan- se- lage Labuwattegedera Jaya- sekera	8	Edirisinghe Rajapakse Hali Vidane- lage Dewaya
8	D. N. Hinni Appuhamy	10	Katukurunde Gamage Goonatilake Appuhamy
9	Sooriya Wijekoon Gunawath Mudi- yanse- lage Chandraratne Wijekoon	15	Attanayake Mudiyanse- lage Teripe- hagedera Ganatirala
10	Herath Mudiyanse- lage Yompane- gedera Punci Banda	GALLE DISTRICT	
15	Attanayake Mudiyanse- lage Wela- kumburegedera Wannakurala	KOSGODA VILLAGE COMMITTEE	
16	Dissanayake Mudiyanse- lage Ukwat- tegedera Appuhamy	1	Isaneri, S. H.
17	Navaratne Mudiyanse- lage Amunu- mullegedera Ran Banda	2	Seedin Hewa Dewa
PALLEGAMPAHA VILLAGE COMMITTEE		3	Peeris Thomaya Hakuru
1	Ratnayake Mudiyanse- lage Punci Banda	4	Emis Thomaya Hakuru
2	Weerasuriya Mudiyanse- lagegedera Appuhamy	5	Hendrick Singho, Thalangama Arachchige
6	Sakalasuriya Mudiyanse- lage Kiri Banda	6	Wickramanayake, Talis
7	Samarakone Mudiyanse- lage Mutu Banda Samarakone	7	Karunaratne, Amarasena Livera
8	Abeyasinghe Mudiyanse- lage Waral- hinnegedera Punci Banda	8	Thabrew Dehinga Leslie
9	Rajanayake Mudiyanse- lage Palleha Konagedera Tikiri Banda	9	De Silva Nallahandi Wijeratne Bagavandasa
11	Samaranayake Mudiyanse- lage Tap- pawattegedera Tikiri Banda	10	De Silva, Devarahandi Gamini
OYAPALATA VILLAGE COMMITTEE		11	Silva Samaththuwasan Mendis
1	Dissanayake Mudiyanse- lage Puwak- wattegedera Kalu Banda	12	Perera Jothimuni Wilson
2	Karandawattegedera Padinchi Herath Mudiyanse- lage Punci Banda	14	De Soyza, Heethaka Seeman
3	Dunukollegedera Jayatilake Mudi- yanse- lage Punci Banda	15	De Silva, Yakupiti Piyadasa
5	Karampitiyegedera Dissanayake Mudiyanse- lage PUNCHIRALA	16	De Silva, Wijemuni Waimon
		17	Gunaseana, K. W.
		HAMBANTOTA DISTRICT	
		BELIATTA VILLAGE COMMITTEE	
		1	Gunatilleke Wijesinghe
		3	Samarasekera Weerasuri Don Salaman

Ward No.	Name of Candidate	Ward No.	Name of Candidate
6	.. Wanigabaduge Carolis Piyasena		
8	.. Hewagamage Don Solomon Soma-dasa		
9	.. Basnayake Abeygunasekera Upa-tissa		
10	.. Jayawardane Pathirana Andiris		
11	.. Abeysinghe Junadasa		
13	.. Senerath Arachchige Thedias		
18	.. Abeysin Jayawardana Yapa Charlis		
20	.. Leelaratne Piyadasa Senerath		
21	.. Wagasin Arachchige Martin		
23	.. Abayawarna Carolis Appu		
24	.. Weerawarnakula Mendis Appu		
WEERAWILA VILLAGE COMMITTEE			
3	.. Senerat Ratnayaka Don Siyadoris Appuhamy		
4	.. Gunawickrema Don David		
5	.. Balamanage Dayaratna		
6	.. Wijeratna Don Dionis		
7	.. Weerasuriya Patabendige Don Dionis		
8	.. Seyed Mohammed Seyed Omer Moulana		
11	.. Kokuhennedige Suwaris Abeysuriya		
12	.. Lankamullege Charlis		
JAFFNA DISTRICT			
MUHAMALAI VILLAGE COMMITTEE			
1	.. Sinnathamby Muththiah		
4	.. Kanagasabai Kanagalingam		
5	.. Kanapathippillai Paul Thamboo		
6	.. Muththar Selliah		
7	.. Vairavipillai Nagalingam		
PULOLY VILLAGE COMMITTEE			
2	.. Sinnathamby Kanagasabai		
3	.. Alvappillai Kanapathippillai		
4	.. Kandapar Muttucomaru		
5	.. Kandar Kanapathippillai Velautham		
6	.. Paramar Kanapathippillai Velautham		
8	.. Vairamuthu Thampoo		
9	.. Kanapathippillai Vairamuthu		
10	.. Kanapathippillai Ratnasingham		
11	.. Vallipuram Nalliah		
UDUPPIDY VILLAGE COMMITTEE			
4	.. Sempar Thirunavukarasu		
9	.. Thambimuthu Vythilingam		
10	.. Velupillai Balasingham		
13	.. Kandiah Sivaganam		
14	.. Kathiripillai Kuddithamby		
15	.. Kanapathippillai Thambu		
16	.. Gopalu Thuraisingam		
17	.. Sinnappillai Saravanaperumal		
18	.. K. Sinnathamby Sellathurai		
20	.. Velupillai Kanagasabai		
23	.. Elaiavan Namasivayam		
MANNAR DISTRICT			
MANTAI NORTH VILLAGE COMMITTEE			
3	.. Arokiam Anthony		
11	.. Arumugam Kanthiah Francis		
12	.. Marisalpillai Saviripillai		
14	.. Masothu Atham		
MANTAI SOUTH VILLAGE COMMITTEE			
1	.. Vasthian Thisaveerasingham		
2	.. Appudurai Balasundaram		
4	.. Thamothersampillai Thananayagam		
15	.. Rosai Anthony Silva		
			METKUMMOOLAI VILLAGE COMMITTEE
		1	.. Veeravahu Ramanathavavuniyan
		6	.. Iyampillai Mylvaganam
			MUSALI NORTH VILLAGE COMMITTEE
		1	.. Anthony Soosaipappu Croos
		6	.. Mohamadu Cassin Meerasaibu
			TRINCOMALEE DISTRICT
			KINNIYA VILLAGE COMMITTEE
		1	.. Mohammethu Ismail, M.
		2	.. Muthalip, S. A.
		3	.. Lahirdeen, V.
		4	.. Careem, A. H. M.
		5	.. Thamothersampillai, Vyramuttu
		6	.. Velupillai, S.
		7	.. Abdul Jabbar, A.
		8	.. Haniffa, M. S. M.
		9	.. Majeed, S. A.
		10	.. Abdul Hameedu, A.
		11	.. Abdul Samadu, R. L.
		13	.. Mohamathu Haniffa, M.
			KUCHCHAVELI VILLAGE COMMITTEE
		1	.. Kannusamy, K.
		2	.. Velupillai, I. C.
		3	.. Jainulabdeen, Mohideen Saibu
		4	.. Mathar Saibu, Naina Mohamed
			MALLIKAITIVU VILLAGE COMMITTEE
		3	.. Kanapathippillai, K.
		4	.. Paththakuddi, T.
			MEDAWACHCHIYA VILLAGE COMMITTEE
		2	.. Ambarathe, W.
		3	.. Punchirale, K.
		6	.. Mohotihamy, B.
			NILAVELI VILLAGE COMMITTEE
		1	.. Abdul Hameed, M.
		2	.. Kanagasabai, N.
		3	.. Thamboo, Arumugam
		4	.. Miskin Bawa, C.
		5	.. Visuvalingam, A.
		6	.. Valikuddy, K.
			PULMODDAI VILLAGE COMMITTEE
		1	.. Nainamohamed, A. M.
		2	.. Nagooran, C.
		3	.. Naina Mohamedu, M. S.
		4	.. Pitchaithamby Packeermohideen
		5	.. Sinniah, Nagappan
			SAMPALTIVU VILLAGE COMMITTEE
		2	.. Thangarajah, R.
		7	.. Ponniah, Velupillai
			SAMPUR VILLAGE COMMITTEE
		2	.. Saravanamuttu, N. S.
		3	.. Marimuthu, A.
		4	.. Aiyalespillai, S.
		5	.. Nallathamby, S.
		6	.. Kathirgamathamby, K.
		7	.. Kathiravelupillai, A.
		8	.. Sivasubramaniam, K.
		10	.. Konamalai, P.
		11	.. Kanapathippillai, P.
			UPPUVELI VILLAGE COMMITTEE
		1	.. Chelliah, S.
		2	.. Sinnathurai, S.
		4	.. Navaratnarajah, S.

Ward No.	Name of Candidate	Ward No.	Name of Candidate
KURUNEGALA DISTRICT		WEUDA VILLAGE COMMITTEE	
AMBANPOLA VILLAGE COMMITTEE		1	Liyanadura Dewayala Bandiya
1	I. M. K. Herath Banda	3	S. M. Ran Banda
3	I. M. Herath Hamy	4	S. B. M. Wijeratna Banda
5	K. P. Bakmeewewa	6	D. B. Dasanayake
7	S. M. T. Banda	8	R. M. Pinchi Banda
8	J. Wanninayaka	11	R. D. Nandadewa
9	Y. H. Appuhamy	13	K. M. Banda
10	J. M. Punchi Banda	14	Tilakarathna Herath
		15	P. B. S. M. Danapala
		16	E. D. Pusumba
DODANGASLANDA VILLAGE COMMITTEE		ANURADHAPURA DISTRICT	
1	B. M. Gunaratne Banda	MAMINIYA KORALE VILLAGE COMMITTEE	
2	R. D. Pulasinghe	1	Pathiraja Mudiyansele Kapuru-hamy Tennakoon
6	Arthur Senanayake	2	Punchiralage Kiri Banda
8	R. M. B. Ratnayake	3	Punchiralage Sellathe
9	W. M. Appuhamy	4	Illangasinghe Mudiyansege Bandara
12	H. B. Ratnayake	5	Sulaiman Lebbege Ibran Saibu
14	U. Abdul Samadu	6	Siriyage Kawwa
15	A. M. Ranhamy	8	Rajapakse Mudiyansele Kapurara
16	A. Muhammadu Meera Lebbe	9	Tennakoon Mudiyansele Herathamige Tikiri Banda
		10	Keeralage Tikiri Banda
		11	Ekanayake Mudiyansele Tikiri Banda
		12	Menikralage Banda
		14	Tikiri Banda Ekanayake
		15	Dissanayake Mudiyansele Tikiri Appuhamige Ranhamy
		16	Adikari Mudiyansele Wannihamy
		17	Gomara Mudiyansele Keerala Velvidanege Herath Banda
HIRIPITIYA VILLAGE COMMITTEE		KALAGAM KORALE SOUTH VILLAGE COMMITTEE	
1	L. G. Wimalasena	4	Dissanayake Mudiyansele Silamburalage Mudalihamy
3	R. M. Ran Banda	6	Appuhamige Dingiri Banda
4	K. M. Muthu Banda	7	Dingiri Banda Ekanayake
5	S. P. Wasthuwa	8	Dissanayake Mudiyansele Udayarege Ran Banda
6	M. L. M. Ismail	9	Seneviratne Gomara Mudiyansele Kapuruhamige Herathamiy
7	H. M. Ukku Banda	10	Appuhamy Velvidanege Kapuru Banda
8	K. W. P. B. Weragama	11	Kiriyage Kapuwa Vidana PEDIYA
9	Mohanlal Gunatilake	12	Seeralage Appuhamy
10	W. M. Seneris Silva	NUWARAGAM KORALE NORTH VILLAGE COMMITTEE	
11	Siviratne Banda	1	Appuhamige Bairala
12	C. B. Molagoda	2	Bodiya Mahadurayage Kira
13	R. M. Ratnayake	4	Vela Vedage Ukkuwa
14	P. B. Puswella	10	Jayawardena Mudiyansele Kapuru Banda
		11	Dissanayake Mudiyansele Herathamiy
		13	Jayawardena Mudiyansele Dharmadasa
		14	Omarthamby Abdul Majeedu
GOKARELLA VILLAGE COMMITTEE			
2	E. M. Tennakoon Banda		
5	K. B. Herath		
7	R. M. Appuhamy		
8	B. M. Herath Hamy		
9	R. M. Tikiri Banda		
10	D. P. John		
11	W. M. Muthu Banda		
13	G. B. Banneka		
14	A. Herath		
16	E. M. R. Jayatillake		
18	N. M. Loku Banda		
19	D. M. Willam Appuhamy		
PILESSA VILLAGE COMMITTEE			
2	Abeyratna, W. M.		
3	Kiri Banda, E. M		
4	Banda, T. M.		
5	Kirisanda, H. D.		
11	Samarakoon, P. R.		
13	Wijeratna, T. B.		
16	Punchi Banda, W. M.		
17	Abeyratna, H.		
RAMBODAGALLA VILLAGE COMMITTEE			
1	M. A. Haramanis Appuhamy		
2	M. A. Gomis		
3	U. D. W. Jayatillake		
5	W. G. Gunatillake		
6	M. G. Piyadasa		
7	S. P. K. Ranasinghe		
8	H. B. Boyagoda		
10	S. A. Padeniya		
11	N. Mohammadu		
13	D. A. Munidasa		
14	K. B. Ratnayake		
15	U. L. Asana Lebbe		

IT is hereby notified under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Acts, No. 5 of 1949 and No. 25 of 1953, that on the nomination days appointed in

accordance with sections 27 (2) (a) and 36 (1) of the Ordinance, no candidates were duly nominated for election in respect of Wards of the Local Authorities shown in the schedule below

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies)

Colombo, June 20, 1955.

SCHEDULE

Badulla District

Ward No.	Name of Local Authority
6	Sittaramapalata Village Committee
7	Sittaramapalata Village Committee

Statements of Revenue and Expenditure

THE MATUGAMA TOWN COUNCIL

Statement of Revenue and Expenditure for the year 1954

REVENUE	Rs.	c.
A.—General revenue	38,223	19
B.—Thoroughfares	707	50
D.—Public health	5,277	90
E.—Public recreation	3,765	95
F.—Cemeteries	11	50
G.—Dog registration	0	50
Total revenue	47,986	54

Other receipts—

Deposits	2,514	65
Advance	417	39
Sundry creditors	1,297	65

Revenue collection account.	Rs.	c.
Market stall rent	2,278	25
Warrant cost	493	75
Property rate	13,646	4
Conservancy fees	1,088	0

Balance on December 31, 1953	17,516	4
	25,008	6
	94,740	33

EXPENDITURE

	Rs.	c.
A.—General expenditure	15,448	32
B.—Thoroughfares	1,282	52
C.—Council's lands and buildings	870	0
D.—Public health	24,197	34
E.—Public recreation	360	0
F.—Cemeteries	40	45
G.—Dog registration	74	50
J.—Reading room and libraries	17	0
	42,290	13

Other payments—

Deposits	14,254	99
Advances	1,426	62

Revenue collection accounts.	Rs.	c.
Market stall rent	2,385	0
Warrant cost	342	34
Property rate	14,585	12
Conservancy fees	1,088	0

Sundry creditors	18,400	46
Balance on December 31, 1954	3,414	91
	14,953	22
	94,740	33

I, Don Abraham Munasinghe, Chairman, Town Council, Matugama, do hereby affirm that the above is to the best of my knowledge and belief a true and correct statement of revenue and expenditure of the Matugama Town Council as at December 31, 1954.

D. A. MUNASINGHE,
Chairman.

Certified correct.

A. K. D. AMARADASA,
Member.

Town Council Office, Matugama.

Affirmed to before me this 11th day of June, 1955 at Matugama.

S. MEEGAHAWATTE,
Justice of the Peace.

Balance Sheet as at December 31, 1954

LIABILITIES	Rs.	c.
Deposits	15,143	98
Surplus on December 31, 1953	10,045	25
Revenue up to December, 1954	47,986	54
Expenditure up to December, 1954	42,290	13
	5,696	41
Sundry creditors	15,741	66
	1,297	65
	32,183	29
ASSETS	Rs.	c.
Advance	1,568	83
P. R. Collections	14,504	56
Conservancy rate arrears	31	6
Conservancy fees	233	0
Market stall rent	818	25
Warrant cost	74	37
Cash—		
Petty cash	100	0
Cash in hand	1	0
Cash at Kachcheri	3,156	8
Cash at Bank	12,378	45
	15,635	53
Less outstanding cheques and payment orders	762	66
	14,872	87
Add unrealised cheques and payment orders	80	35
	14,953	22
	32,183	29

I, Don Abraham Munasinghe, Chairman, Town Council, Matugama, do hereby affirm that the above is, to the best of my knowledge and belief, a true and correct statement of assets and liabilities of the Matugama Town Council as at December 31, 1954.

D. A. MUNASINGHE,
Chairman.

A. K. D. AMARADASA,
Member.

Town Council Office, Matugama.

Affirmed to before me this 11th day of June, 1955 at Matugama.

S. MEEGAHAWATTE,
Justice of the Peace.

The accounts of the Town Council, Matugama, for the year 1954, as furnished by the Chairman, have been audited under my direction. Subject to the observations in the report on these accounts which will be furnished to the Chairman, I am of opinion that the statement of assets and liabilities gives a true and fair view of the state of affairs of the Town Council, Matugama, as at December 31, 1954.

Audit Office,
Colombo 7, June 18, 1955.

A. PONNIAH,
for Auditor-General.

Budgets

THE VALVETTITURAI TOWN COUNCIL

First Supplementary Budget for 1955

Head, Sub-head and Item	Amount Rs. c.
-------------------------	------------------

D.—Public health:—

(1) General—

(c) Allowances .. 276 0

Settled and adopted by the Council at its meeting held on

January 13, 1955.

S. SUNTRABALINGAM,
Chairman.

Town Council Office,
Valvettiturai, February 23, 1955.

Sanctioned.

A. MATHIAPARANAM,
for Commissioner of Local Government.

Colombo, June 15, 1955.

HIKKADUWA TOWN COUNCIL

Application under F. R. 40 (11) Budget for 1955

THE utilization of savings from votes to meet corresponding excess on other votes as shown below has been settled and adopted by the Council at its meeting held on May 21, 1955, subject to the sanction of the Commissioner of Local Government.

SAVINGS			EXCESS		
<i>Head, Sub-head and Item</i>			<i>Head, Sub-head and Item</i>		
		<i>Rs. c.</i>			<i>Rs. c.</i>
C.—(3) Rent of office	..	235 25	C.—(4) Maintenance	..	235 25
	Total	235 25		Total	235 25

Town Council Office,
Hikkaduwa, June 15, 1955

H. W. G. DIAS,
Chairman.

Sanctioned.

A. MATHIAPARANAM,
for Commissioner of Local Government.

Colombo, June 21, 1955.

THE HIKKADUWA TOWN COUNCIL

Second Supplementary Budget for 1955

HEAD OF EXPENDITURE		<i>Amount</i>
		<i>Rs. c.</i>
A.—(2) (b) Travelling	..	200 0
A.—(2) (g) Incidental expenses	..	6 0
	Total	206 0

Settled and adopted by the Council at its meeting held on May 21, 1955.

H. W. G. DIAS,
Chairman.

Town Council Office,
Hikkaduwa, June 14, 1955.

Sanctioned.

A. MATHIAPARANAM,
for Commissioner of Local Government.

Colombo, June 21, 1955.

Sale of Properties

THE SAMMANTURAI TOWN COUNCIL

Sale of Properties for Non-payment of Assessment Rates

NOTICE is hereby given that the movable property found in the house and in the absence of the movable property liable for seizure (1) rents and profits 1 to 3 years, (2) timber and produce, (3) materials of the house, (4) the under-mentioned properties themselves seized in virtue of a warrant issued by the Chairman, Town Council, Sammanturai, in terms of section 254 of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with section 183 (1) of the Town Councils Ordinance, No. 3 of 1946, for arrears of assessment rates due on the premises mentioned in the sub-joined schedule up to the end of 4th quarter, 1952, will be sold by public auction on the spot at the time therein mentioned unless in the meantime the amount due as assessment rates and cost be duly paid to the council's office.

M. ABDUL LATIFF,
Chairman.

Office of the Town Council,
Sammanturai, June 1, 1955.

SCHEDULE

TIME OF SALE : TO COMMENCE ON THE FIRST-MENTIONED PREMISES AT 10 A.M. ON FRIDAY, JULY 8, 1955

Ward No. 1

4th Cross Street : Nos. 44/11, 58/2.

Ward No. 2

Usan Maraikar Lane : No. 5.
3rd Cross Street : No. 105.

Ward No. 5

Amparai Road : 123.
Junior School Lane : No. 62.
Sivanar Kulam Lane : No. 17/3.
New Thatchapalli Road : No. 45.

Miscellaneous

MAMANGAM FESTIVAL—BATTICALOA DISTRICT

July 10, 1955 to July 19, 1955

THE PILGRIMAGES ORDINANCE

THE festival commences on July 10, 1955 and terminates on July 19, 1955.

The standing Regulations published in *Government Gazette* No. 9,886 of July 16, 1948, will be in force during the duration of the above festival.

D. VELUPPILLAI,
Chairman.

Urban Council,
Batticaloa, June 15, 1955.

THE KALUTARA URBAN COUNCIL

Danger of Rabies

IN terms of section 11 of the Rabies Ordinance (Chapter 333), notice is hereby given that there is danger of rabies within the administrative limits of the Kalutara Urban Council.

Any dog found in any place or road or any place other than a private building, compound or garden, within the said limits and not tied up or led, shall be liable to be destroyed forthwith by any person authorized for the purpose.

This proclamation shall be in force from July 1, 1955, to December 31, 1955.

CHOLOMONDELEY DE F. GOONEWARDANE,
Chairman.

Urban Council Office,
Kalutara, June 17, 1955.

THE KADUGANNAWA URBAN COUNCIL

NOTICE is hereby given that as a danger of rabies exist within the administrative area of the Urban Council of Kadugannawa the said area is hereby proclaimed under the provisions of section 11 (1) and (2) of the Rabies Ordinance (Chapter 333), for a period of six months from June 15, 1955.

Any dog found in any public place or road, or any place other than a private building, compound or garden within the said area, and not being tied up or led, shall be liable to be destroyed forthwith.

SUNIL S. ABEYSUNDARA,
Chairman.

Office of the Urban Council,
Kadugannawa, June 11, 1955.

THE MINUWANGODA TOWN COUNCIL**Assessment Book for the year 1955**

NOTICE is hereby given under section 235 (1) of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with section 179 of the Town Councils Ordinance, No. 3 of 1946, that the Assessment Book of Minuwangoda Town Council, for the year 1955, is now ready and open for inspection at the Council's Office during office hours.

S. E. ALOYSIUS SILVA,
Chairman

Office of the Town Council,
Minuwangoda, June 15, 1955.

IV වෙනි කොටස—පළාත් පාලනය

පළාත් පාලනය පිළිබඳ නිවේදන

අතුරු ව්‍යවස්ථාව

1952කේ අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපණන

අප්‍රියවූ හා අන්තරායදයකවූ කමිත්ත

1952 අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපණනේ 3 වෙනි වගන්තිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩ දුම්බර කන්දපහළ ගම්ප්‍රදේශයේ ගම් කායරී සභාව විසින් සම්මත කර ගන්නා ලද පහත දැක්වෙන යෝජනාව එකී වගන්තියේ ප්‍රකාර මෙහි පළ කරනු ලැබේ.

යෝජනාව

පළාත් පාලන අමාත්‍යවරයා විසින් සම්පාදනය කරන ලද්දවූද සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාවකින් අනුමත කරන ලද බව 1953ක්වූ අගෝස්තු මස 7 වැනි දින අංක 10,560 දරණ "ගැසට් පත්‍රයේ" පළවූ නිවේදනයෙන් ප්‍රකාශ කරන ලද්දවූද පොදු ආදායම් අතුරු ව්‍යවස්ථාවල 1 සිට 37 දක්වා වූ කාණ්ඩ මේ යෝජනාව "ගැසට් පත්‍රයේ" පළවන දින සිට සම්මතකර ගැනීමට උඩදුම්බර කන්දපහළ ගම්ප්‍රදේශයේ ගම්කායරී සභාව විසින් 1952කේ අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපණනේ 3 වෙනි වගන්තියේ 1 වෙනි උප වගන්තිය යටතේ මෙයින් යෝජනා කරනු ලැබේ.

වසි ඇම් හීන්බණ්ඩා,
කන්දපහළ ගම්කායරී සභාවේ ප්‍රධානතැන.

වම් 1955ක්වූ මැයි මස 12 වැනි දින
වේරගත්තොට ගම්කායරී සභා කායරීගේදිය

1952කේ අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපණන

1952 අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපණනේ 3 වැනි වගන්තිය යටතේ මහලඟු දිස්ත්‍රික්කයේ බිංතැන්න දකුණ ගම් ප්‍රදේශයේ ගම්කායරී සභාව විසින් සම්මත කරගන්නා ලද පහත දැක්වෙන යෝජනාව එකී වගන්තියේ ප්‍රකාර මෙහි පළකරනු ලැබේ.

යෝජනාව

පළාත් පාලන අමාත්‍යවරයා විසින් සම්පාදනය කරන ලද්දවූද සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාවකින් අනුමත කරන ලද බව 1953ක්වූ අගෝස්තු මස 7 වැනි දින අංක 10,560 දරණ "ගැසට් පත්‍රයේ" පළවූ නිවේදනයෙන් ප්‍රකාශ කරන ලද්දවූද පොදු ආදායම් අතුරු ව්‍යවස්ථාවල 1 සිට 37 දක්වා වූ කාණ්ඩ මේ යෝජනාව "ගැසට් පත්‍රයේ" පළවන දින සිට සම්මතකර ගැනීමට උඩදුම්බර කන්දපහළ ගම්ප්‍රදේශයේ ගම්කායරී සභාව විසින් 1952කේ අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපණනේ 3 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් යෝජනා කරනු ලැබේ.

ජී. ඇල් බබ්ලිට්, බැනියල් සිල්වා,
බිංතැන්න දකුණ ගම්කායරී සභාවේ ප්‍රධානතැන.

වම් 1955ක්වූ අප්‍රේල් මස 20 වැනි දින දිය

ව්‍යවස්ථා

ඇල් ජී. ඩී.—ජීපී 14/31

ගම්සභා ආඥාපණන

ගම්සභා ආඥාපණනේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අළුත්ගම ගම්ප්‍රදේශයේ ගම්කායරී සභාව විසින් සම්පාදිතව, වම් 1947ක්වූ ඔප්පාමිබර් මස 24 වැනි දින අංක 9,773 දරණ "ගැසට්" අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාව

ඩී. සී. ආර්. ලුණුවඩින,
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කායරීගේ
සභාවර ලේකම්තැන

වම් 1955ක්වූ ජූනි මස 11 වැනි දින
කොළඹදිය.

- 1 (1) පහත දැක්වෙන කමිත්ත අන්තරායදයකවූ කමිත්ත වශයෙන් සලකනු ලැබේ —
- කොප්පරා හැදීම,
- කඩුක්ගල් හෝ බොරළු ලබා ගැනීමට ගල්වලවල් කැපීම;
- කොප්පරා ගබඩා කිරීම;
- පිදුරු ගබඩා කිරීම,
- කපාපු පොල් විශලා සකස් කිරීම,
- මීරන් විශලා සකස් කිරීම හෝ ගබඩා කිරීම,
- මෝලකින් පොල්තෙල් හිඳීම,
- සෙක්කුවකින් පොල්තෙල් හිඳීම,
- පැහිරිතෙල් හිඳීම;
- කෙදිවෙහි තෙලීම හෝ ගබඩා කිරීම;
- කුරුදුතෙල් හිඳීම;
- කපු පුළුන්, නුල් ආදිය ගබඩා කිරීම;
- ලී මඩුවක් තබා ගැනීම,
- සවර්ණහරණ හැදීම;
- කම්හලක් තබා ගැනීම;
- භූමිතෙල් ගබඩාවක් තබා ගැනීම;
- මුදුණ යන්ත්‍රාලයක් තබා ගැනීම;
- තේ කමිත්ත ආලාවක් තබා ගැනීම;
- අම්මලකර වායුව පැවිච්චි කරන කම්හලක් තබා ගැනීම;
- හාල් මෝලක් තබා ගැනීම;
- සෝඩා, ලැම්ප් ආදී සිසිල් බීම වෙහි හැදීම

- (2) පහත දැක්වෙන කමිත්ත අප්‍රියවූ කමිත්ත වශයෙන් සලකනු ලැබේ.—
- ජැඩි හෝ කරවල ගබඩා කිරීම;
- තොග ගණනේ විකිණීම පිණිස නරක්වන සුළු ආහාර හෝ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම;
- කොමිස්සන්ට් පොහොර හෝ කෘත්‍රීම පොහොර හෝ හැදීම;
- විතාකිරී හැදීම;
- සබන් හැදීම;
- හම් පදන් කරන ස්ථානයක් තබා ගැනීම;
- පුවක් විශලා සකස් කිරීම;
- සතුන්ගේ ලේ හෝ මලකුණු හෝ උණු කිරීම;
- සතුන්ගේ හම් ගබඩා කිරීම;
- සතුන්ගේ ඇටකටු ගබඩා කිරීම;
- මාළු අසිස් දැමීම;
- ලැලි පොහොර සකස් කිරීම;
- රබර් ෂීට් හෝ ඉන්ජි රබර් දුම් ගැස්සීම හෝ හැදීම;
- කෘත්‍රීම පොහොර හෝ කෘත්‍රීම පොහොර හැදීමට ගන්නා ද්‍රව්‍ය හෝ ගෝනි තුනකට වඩා ගබඩා කිරීම;
- කෝඩා හැදීම;
- දුම්කොළ විශලා සකස් කිරීම;
- සුරුවටු හැදීම;
- පැණි, හකුරු හැදීම,
- රා එකතු කිරීමේ ස්ථානයක් තබා ගැනීම;
- බීඩි හැදීම;
- පොල් ලෙලි පෙහෙවීම පිණිස පොල් ලෙලි කොටුවක් තබා ගැනීම.

- (3) පහත දැක්වෙන කමිත්ත අන්තරායදයකවූද අප්‍රියවූද කමිත්ත වශයෙන් සලකනු ලැබේ:—
- කෙදි සායම් කිරීම;
- ගබොල් හෝ උළු පිච්චීම;
- බැටරි වාප් කිරීම;
- හුණුගල් පිච්චීම, ගබඩා කිරීම, සකස් කිරීම හෝ කුඩා කැබලි වලට කැපීම.

14. කිසිවකු විසින් දින තිහකට කලින් ඒ බව ප්‍රධානතුමාට ලිය විල්ලකින් දැනුම් නොදී 13 වැනි අතුරු ව්‍යවස්ථාවෙහි සඳහන් කරත්ත පාරක් හෝ අඩි පාරක් දිගේ කිසිම ගොඩනැගිල්ලක්, මායිම් තාප්පයක් හෝ දොරටුවක් හැදිය යුතු නැත.

15. මේ අතුරු ව්‍යවස්ථාවල—

“ප්‍රධානතුමා” යනුවෙන් කායභී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;

“කායභී සභාව” යනුවෙන් අළුත්ගම ගම් ප්‍රදේශයේ ගම්කායභී සභාව අදහස් කරනු ලැබේ;

“ආඥපණත” යනුවෙන් ගම්සභා ආඥපණත (198 වැනි පරිච්ඡේදය) අදහස් කරනු ලැබේ.

“A” උපලෙඛනය

පෝර්මය

අංකය : _____.

ජනදායක කොටසක අංකය : _____.

අළුත්ගම ගම් ප්‍රදේශයේ ගම්කායභී සභාව

රථවාහන හා සතුන් පිළිබඳ බද්ද වෙනුවෙන් වූ අතුරු ව්‍යවස්ථාවල ප්‍රකාරයට ආපයිග යුතු රථවාහන හා/හෝ සතුන් පිළිබඳ ලෙඛනයයි

අයිතිකාරයාගේ නම : _____.

ගම සහ ලිපිනය : _____.

රථවාහන හා/හෝ* සතුන් පිළිබඳ විස්තර	ගණන විවෘතවලින්	වෙනත් විස්තර (බයිසිකලයක් නම් සෑදෙන ලද අයගේ නොමි මරය සඳහන් කරනු)
කරත්ත, තිරික්කල, හෝ ජීන් පිනෝ කරත්ත හැර ඕනෑම අන්දමක වාහන ...		
ගොන් දෙන්නා බඳින බර කරත්ත හෝ තිරික් කල ...		
බරබාග කරත්ත හෝ තිරික්කල ...		
ජීන් පිනෝ කරත්ත ...		
අත්කරත්ත ...		
බයිසිකල් ...		
අලි ...		
අයවගේ ...		
අයවතරගේ ...		
වූරුමෝ ...		

* මගේ දැනීමේ හැටියට පූර්වෝක්ත ලෙඛනය නිවැරදි බැව් සහතික කරමි.

දිනය : _____.

අයිතිකාරයාගේ අත්සන.

* අනවශ්‍ය වචනය කපා හරිනු.

“B” පෝර්මය

කරත්තයක්, තිරික්කලයක් හෝ ජීන් පිනෝ කරත්තයක් හැර වෙන ඕනෑම අන්දමක හැම වාහනයක් සඳහා ... V. C. A. C.

හැම තනි ගොනා බඳින බරබාග කරත්තයක් හෝ හෝ තිරික්කලයක් සඳහා ... V. C. A. D.

හැම (තනි ගොනා බඳින) බරබාග කරත්තයක් හෝ තිරික්කලයක් සඳහා ... V. C. A. S.

හැම ජීන් පිනෝ කරත්තයක් සඳහා ... V. C. A. R.

හැම අත් කරත්තයක් සඳහා ... V. C. A. H.

හැම බයිසිකලයක් සඳහා ... V. C. A. B.

ඇල් සී-බී 29/47/ඇල් ජී සී-ජී 14/1.

ගම්සභා ආඥපණත

ගම්සභා ආඥපණතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතගේවාගැටේ ගේවාච්ඡි සකෝරළේ ගම්කායභී සභාව විසින් ගම්පාදිතව, 1947ක් වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,778 දරණ “ගැසට්” අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාව

ඩී සී ආර් ගුණවර්ධන,
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ
සභාවර ලේකම්වරුන

වම් 1955ක් වූ ජුනි මස 16වෙනි දින
කොළඹදීය.

අතුරු ව්‍යවස්ථාව

අප්‍රියවූ හා අන්තරායදයකවූ කමිණිත්ත

1 (1) පහත දැක්වෙන කමිණිත්ත අන්තරායදයකවූ කමිණිත්ත වශයෙන් සලකනු ලැබේ.—

- කොප්පරා වේලීම;
- කොප්පරා ගබඩාකිරීම;
- භූමිතල ගබඩාවක් තබාගැනීම;
- සවර්ණභරණ හැදීම,
- වූදණ යන්ත්‍රාලයක් තබාගැනීම;
- තෝ කමිණිත්ත ආලාවක් තබාගැනීම;
- අම්ලකර වාසුව පාවිච්චි කරන කම්හලක් තබාගැනීම;
- හාල් මෝලක් තබාගැනීම.

(2) පහත දැක්වෙන කමිණිත්ත අප්‍රියවූ කමිණිත්ත වශයෙන් සලකනු ලැබේ.—

- ජාභි හෝ කරවල ගබඩාකිරීම;
- තොග ගණනේ විකිණීම පිණිස නරක්වන පුළුඹ ආහාර හෝ ආහාර ද්‍රව්‍ය ගබඩාකිරීම;
- කොම්පෝස්ට් පොහොර හෝ කෘත්‍රීම පොහොර හෝ හැදීම;
- සබන් හැදීම;
- කෘත්‍රීම පොහොර හෝ කෘත්‍රීම පොහොර හැදීමට ගන්නා ද්‍රව්‍ය හෝ ගෝනි තුනකට ගබඩාකිරීම;
- දුම්කොළ වියලා සකස් කිරීම;
- පුරුරිටු හැදීම;
- රා එකතුකිරීමේ ස්ථානයක් තබාගැනීම;
- බිභි හැදීම.

(3) පහත දැක්වෙන කමිණිත්ත අන්තරායදයකවූද අප්‍රියවූද කමිණිත්ත වශයෙන් සලකනු ලැබේ.—

- ගබොල් හෝ උළු පිච්චීම;
- බැටරි වැරදි කිරීම;
- හුණුගල් පිච්චීම, ගබඩාකිරීම, සකස් කිරීම හෝ කැබලි කිරීම.

ගොඩනැගිලි හැදීම

2. කිසිවකු විසින් ගම්ප්‍රදේශය තුළ—
 - (අ) ඕනෑම ගම්බද කරත්ත පාරක් මැද සිට අඩි පහලොවක දුර ප්‍රමාණයක් ඇතුළත;
 - (ආ) යථා කාලයේදී ගම්බද පාරක් බවට පත්කරනු ලැබියහැකි යයි කායභී සභාව විසින් දැනුම්දෙනු ලැබුවා වූ ඕනෑම ගම්බද අඩි පාරක් මැද සිට අඩි පහලොවක දුර ප්‍රමාණයක් ඇතුළත; හෝ
 - (ඇ) මේ අතුරු ව්‍යවස්ථාවේ (ආ) උප ඡේදයේ සඳහන් කරන ලද අඩිපාරකින් බාහිරවූ ඕනෑම ගම්බද අඩිපාරක් මැද සිට අඩි හයක දුර ප්‍රමාණයක් ඇතුළත;

කිසියම් අළුත් ගොඩනැගිල්ලක්, මායිම් තාප්පයක්, ගේවටුවක් හැදීම හෝ වළක් කැණීම නොකළ යුතුය.

3 කිසිවකු විසින් ලියවිල්ලකින් වූ දැන්වීමකින් දවස් තිහකට කලින් ඒ පිළිබඳව ප්‍රධානතුමාට දැනුම් නොදී (2) වැනි ඡේදයේ සඳහන් කරන ලද ඕනෑම කරත්ත පාරක් හෝ අඩිපාරක් අයිතේ කිසිම ගොඩනැගිල්ලක්, මායිම් තාප්පයක්, ගේවටුවක් හැදීම හෝ උළක් කැණීම කළ නොහැක.

අලුති ඉවත් කිරීම හා කසල පොදාදීම

අතුරු ව්‍යවස්ථා

4 කායානි සභාව විසින් යෝජනාවකින් සම්මත කරගන්නා ලදුව, 1954 ටේ පෙබරවාරි මස 5 වැනි දින අංක 10,637 දරණ "ආසව පත්‍රයේ" පළකරන ලද පොදු ආදේශි අතුරු ව්‍යවස්ථාවල 4 වැනි කාණ්ඩයේ 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් "බාලාදි වැසිකිලියක් ආසවය යුතුය" යන වචන වෙනුවට "බාලාදි වැසිකිලියක්, ජලමුදා වැසිකිලියක් හෝ වළ සහිත වැසිකිලියක් ආසවය යුතුය" යන වචන යෙදීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

5 මෙම අතුරු ව්‍යවස්ථාවල—
"ප්‍රධානතුමා" යනුවෙන් ගම්කායානි සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;
"කායානි සභාව" යනුවෙන් ගම් ප්‍රදේශයේ කායානි සභාව අදහස් කරනු ලැබේ;
"ගම් ප්‍රදේශය" යනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පානභවංගයේ වැව්විසි කෙරවලේ ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

ඇල්. ඩී—බී 10/48/ඇල්. ජී ඩී.—ජීප් 14/27/3
ගම්සභා ආඥාපණ්ණන

ගම්සභා ආඥාපණ්ණනේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර උඩසිය පත්තු දකුණු ගම් ප්‍රදේශයේ ගම්කායානි සභාව විසින් සම්පාදිතව, 1947 තේ සැප්තැම්බර් මස 24 වෙනි දින අංක 9,773 දරණ "ආසව" අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාව.

ඩී. සී. ආර්. ඉණවඩින,
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කායානිංශයේ
සාමාජික ලේකම්වරයා.

වම් 1955 තේ ජුනි මස 16 වැනි දින
කොළඹදිග.

අතුරු ව්‍යවස්ථාව

අමුසඩු හා අන්තරායදයකඩු කමිත්ත

1. (1) පහත දැක්වෙන කමිත්ත අමුසඩු කමිත්ත වශයෙන් සලකනු ලැබේ —

- ජාති හෝ කරවල ගබඩා කිරීම,
තොග ගණනේ විකිණීම පිණිස නරක්වන පුළු ආහාර හෝ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම,
පුරුද්දු, සිගැරි හෝ බිඳි සැදීම,
රූ එකතු කිරීමේ සාධකයක් තබාගැනීම.

(2) පහත දැක්වෙන කමිත්ත අන්තරායදයකඩු කමිත්ත වශයෙන් සලකනු ලැබේ —

- කඩුක් ගල්, බොරලු හෝ කලුගල් ගැනීම සඳහා ගල් වලවල් කැපීම;
පිදුරු ගබඩාකර තැබීම;
භූමිතෙල් ගබඩා කිරීම;
සවර්ණාභරණ සැදීම,
කම්හලක් තබාගැනීම;
ලී මඩුවක් තබාගැනීම;
හෝ කමිත්ත ගැලවක් තබාගැනීම;
හාල් මෝලක් තබාගැනීම.

2. පහත දැක්වෙන කමිත්ත අමුසඩු හා අන්තරායදයක කමිත්ත වශයෙන් සලකනු ලැබේ:—

- ගබොල් හෝ උළු පිච්චීම;
හුණු ගල් පිච්චීම, ගබඩා කිරීම, විශලා සකස් කිරීම හෝ කැබලි වලට කැබීම.

ඇල්. ජී. ඩී—ජීප් 14/6.
ගම්සභා ආඥාපණ්ණන

ගම්සභා ආඥාපණ්ණනේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බදුල්ල ගම් ප්‍රදේශයේ ගම්කායානි සභාව විසින් සම්පාදිතව, වම් 1947 තේ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ "ආසව" අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාව.

ඩී. සී. ආර්. ඉණවඩින,
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කායානිංශයේ
සාමාජික ලේකම්වරයා.

වම් 1955 තේ ජුනි මස 11 වැනි දින
කොළඹදිග.

අමුසඩු හා අන්තරායදයකඩු කමිත්ත

1 (ඒ) පහත දැක්වෙන කමිත්ත අමුසඩු කමිත්ත වශයෙන් සලකනු ලැබේ —

- ජාති හෝ කරවල ගබඩා කිරීම;
තොග ගණනේ විකිණීම සඳහා නරක්විය හැකි ආහාර හා ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම,
කොම්පෝස්ට් පොහොර හෝ කෘත්‍රීම පොහොර හෝ සැදීම;
විනාකිරි සැදීම;
සබන් සැදීම;
ගම් පදම් කරන සාධකයක් තබාගැනීම;
පුවක් විශලා සකස් කිරීම;
සතුන්ගේ ලේ හෝ මලකුණු හෝ උණු කිරීම;
සතුන්ගේ ගම් ගබඩා කිරීම;
සතුන්ගේ ඇට කඩු ගබඩා කිරීම;
මාළු අධිස් දීම;
ලැලි පොහොර සකස් කිරීම;
රබර් ෂීට් හෝ ක්‍රෝප් රබර් දුම්ගැස්සීම හා සැදීම;
කෘත්‍රීම පොහොර හෝ කෘත්‍රීම පොහොර සැදීමට ගන්නා ද්‍රව්‍ය හෝ නි තුනකට වඩා ගබඩා කිරීම;
කෝඩා සැදීම;
දුම්කොළ විශලා සකස් කිරීම;
පුරුද්දු, සිගැරි හෝ බිඳි සැදීම;
පැණි, හකුරු සැදීම;
රූ එකතු කිරීමේ සාධකයක් තබාගැනීම.

(බී) පහත දැක්වෙන කමිත්ත අන්තරායදයකඩු කමිත්ත වශයෙන් සලකනු ලැබේ:—

- කොප්පරා වේලීම;
කඩුක් ගල්, බොරලු හෝ කළුගල් ලබාගැනීමට ගල් වලවල් කැපීම;
කොප්පරා ගබඩා කිරීම;
පිදුරු ගබඩා කිරීම;
කපාපු පොල් සකස් කිරීම;
මිණිරන් විශලා සකස් කිරීම හෝ ගබඩා කිරීම;
වලුන් කැණීමෙන් හුණුගල් ලබාගැනීම;
යන්ත්‍රසත්‍රාදියෙන් පොල්තෙල් හිඳීම;
සෙත්තුවෙන් පොල්තෙල් හිඳීම;
කෙදිවහි නෙලීම හෝ ගබඩා කිරීම;
කපු පුළුන්, නුල් ආදිය ගබඩා කිරීම;
ලී මඩුවක් තබා ගැනීම;
භූමිතෙල් ගබඩාවක් තබා ගැනීම;
සවර්ණාභරණ සැදීම;
කම්හලක් තබා ගැනීම;
මුද්‍රණ යන්ත්‍රාලයක් තබා ගැනීම;
හාල් මෝලක් තබාගැනීම.

(සී) පහත දැක්වෙන කමිත්ත අමුසඩුද අන්තරායදයකඩුද කමිත්ත වශයෙන් සලකනු ලැබේ:—

- කෙදි සායම් කිරීම;
ගබොල් හෝ උළු පෝරණුවක් තබා ගැනීම;
බැට්ටි වාප් කිරීම;
හුණුගල් පිච්චීම, ගබඩා කිරීම, සකස් කිරීම හෝ කැබලි කිරීම.

ඇල්. ඩී.—බී 47/49/ඇල්. ජී ඩී.—ජීප් 14/75.
ගම්සභා ආඥාපණ්ණන

ගම්සභා ආඥාපණ්ණනේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බුත්තල ගම් ප්‍රදේශයේ ගම්කායානි සභාව විසින් සම්පාදිතව, 1947 තේ සැප්තැම්බර් මස 24 වෙනි දින අංක 9,773 දරණ "ආසව" අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාව.

ඩී. සී. ආර්. ඉණවඩින,
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කායානිංශයේ
සාමාජික ලේකම්වරයා.

වම් 1955 තේ ජුනි මස 16 වැනි දින
කොළඹදිග.

